

කාර්යාලය
අඩවියකම
Office

ගරු ආත්‍යුත්‍යාධිකාර තුම්
ජේලාරුව නුගුණුවා
Hon. Governor

ලේකම්
සේයලාලාර්
Secretary


නැයුද්
පෙක්ස
Fax

081-2239107

081-2232498

081-2232497

081-2201073



ලියිලි/03/06/01

CPC/PSC/5

ආණ්ඩුකාර ලේකම් කායෝලු
මධ්‍යම පළාත

ඇංග්‍රීස් සේයලාලාර් අඩවියකම
මත්තිය මාකාණ්ඩු
GOVERNOR'S SECRETARIAT
CENTRAL PROVINCE

රු.පු. 6
අ.බු
P.O Box
මහනුවර
කංචි
Kandy

2014.04.09

ලේකම්.

පළාත් රාජ්‍ය සේවා තොමිජන් සහාත.
මධ්‍යම පළාත.

මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය

දිනයේ ලිපිය හා බැඳේ.

02. ඉහත ලිපිය සමග ඉදිරිපත් කරන ලද මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුම් අනුමත කර ඇත. (අනුමත ව්‍යවස්ථා සංග්‍රහයේ පිටපත් 02 ක් මේ සමග අමුණා ඇත)

03. ඒ අනුව අවශ්‍ය කටයුතු කරන මැනවී.

ගාමිණී දිස්ත්‍රික්ක මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්
භාර්තු දිස්ත්‍රික්ක
අධ්‍යක්ෂක:ර උක්ත
මධ්‍යම පළාත,
මහනුවර.

1. ක්‍රියාත්මක වන දිනය : මෙම සේවා ව්‍යවස්ථා සංග්‍රහය 2013 අප්‍රේල් මස 02 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතුය

2. පත්කිරීම් බලධාරයා :

කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බහුකාරය බණ්ඩ -1 සේවා ගණය (III, II හා I ප්‍රේක්ෂි) :
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

කළමනාකරණ සභකාර අධි ප්‍රේක්ෂිය සේවා ගණය (අධි ප්‍රේක්ෂිය) :
මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

3. සේවා ගණය පිළිබඳ විස්තර

3.1 සේවා ගණය : කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බහුකාරය - බණ්ඩ - 1 සේවා ගණය
කළමනාකරණ සභකාර අධි ප්‍රේක්ෂිය සේවා ගණය

3.2 ප්‍රේක්ෂි : කළමනාකරණ සභකාර තාක්ෂණික නොවන බහුකාරය - බණ්ඩ - 1
III ප්‍රේක්ෂිය
II ප්‍රේක්ෂිය
I ප්‍රේක්ෂිය

කළමනාකරණ සභකාර අධි ප්‍රේක්ෂිය : අධි ප්‍රේක්ෂිය

අධි ප්‍රේක්ෂිය, ඉහත සඳහන් III , II හා I ප්‍රේක්ෂිවල සේවක සංඛ්‍යාවෙන් පරිඛානීර උපලේඛනගත සේවක සංඛ්‍යාවකින් සමන්විතය. සේවක සංඛ්‍යාවෙහි පවත්නා පුරුෂ්පාඩු මත තෝරා ගැනීමේ ක්‍රියාවලියක් තුළින් මෙම ප්‍රේක්ෂියට පත්වීම ලබා දෙනු ලැබේ. (අධි ප්‍රේක්ෂියේ තනතුරු පිළිබඳව ඇමුණුම 01 හි දක්වේ)

3.3 කාර්යයන් පැවරීම :

ප්‍රේක්ෂිගතව කාර්යයන් පැවරීමක් සිදු නොකරන අතර මෙම සේවා ගණයට පැවරන කාර්යයන් අතුරින් ඕනෑම කාර්යයක් සේවයේ අවශ්‍යකාව මත රෝෂ්යිතාව හා කුසලතාව පදනම් කොට ගෙන ඕනෑම ප්‍රේක්ෂියක නිලධාරයකුට දෙපාර්තමේන්තු ප්‍රධාන / ආයතන ප්‍රධාන විසින් පවත්වන ලැබිය ඒක.

4. සේවයේ කාර්ය භාරය :

ආයතනයන්හි විධායක, කළමනාකරණ හා පරිපාලන යන මටවම්වල නිපුණ ව්‍යවන්ගේ කාර්යයන්ට උපසරීමක හා/හේ පහසුකාරක කරක්වායන් අතුරින් තාක්ෂණික ස්වරුපයේ නොවන්නාවූද, බහුකාරය (Multi Functional) ස්වරුපයේ වූද, තාක්ෂණික නිපුණකා ගැර වෙනත් විශේෂ නිපුණකාවන් අවශ්‍ය වන්නාවූද කාර්යයන් මෙම සේවයට අයන් නිලධාරයන්ට පැවරේ. මෙම සේවයේ කාර්යයන් අතුරින් පුව්වීමේ කොට දක්වනු ලබන කාර්යයන් මෙම සේවයට අයන් නිලධාරයන් විසින් ඉටුකරනු ලැබිය යුතුය.

5. වැටුප් :

5.1 වැටුප් කේත අංකය : III, II හා I ප්‍රේක්ෂි MN - 02 - 2006 - A
අධි ප්‍රේක්ෂිය MN - 07 - 2006 - A

5.2 වැටුප් පරිමා ණය : ව්‍යුහගත III, II හා I ප්‍රේක්ෂි
රු. 13,990 -10 X 145 -11 X 170 -6 X 240 -14 X 320 - 23,230

අධි ප්‍රේක්ෂිය
රු. 20,030 -11 X 365 -18 X 500 -33,045

5.3 ප්‍රේක්ෂි ක්‍රමයට අදාළ ආරම්භක වැටුප් පියවර :

MN - 02 - 2006 - A

ප්‍රේක්ෂිය	වැටුප් පියවර	වැටුප් කළය
III	පියවර 01	රු . 13,990
II	පියවර 12	රු . 15,610
I	පියවර 23	රු . 17,550

ගරු ආණ්ඩුකාරනුමා විසින්

2014-04-07 ..දින
අනුවත කරන ලදී.

ආණ්ඩුකාරනුමා පිළිකම



ජ්‍යෙෂ්ඨය	වැටුප් පියවර	වැටුප් කලය
අධි ජ්‍යෙෂ්ඨය	පියවර 02	රු . 20,395

6. සේවා ගණයට අයන් තනතුරු/තනතුරු:

6.1 අනුමත තනතුරු හා අනුමත තනතුරු සංඛ්‍යාව (කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අනුමත පරිදි වේ.)

අනුමත තනතුරු නාම	තනතුරු අනුමත ජ්‍යෙෂ්ඨය	වැටුප් කේතය	අනුමත තනතුරු සංඛ්‍යාව
මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සභකාර I/II/III ජ්‍යෙෂ්ඨය	මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සභකාර I/II/III ජ්‍යෙෂ්ඨය	MN - 02 - 2006 - A	2056
පරිපාලන නිලධාරී/ලේකම්	මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවය (අධි ජ්‍යෙෂ්ඨය)	MN - 07 - 2006 - A	98

6.2 ඒකාබද්ධ නිලධාර සංඛ්‍යාව -

ජ්‍යෙෂ්ඨයන් ජ්‍යෙෂ්ඨයට උසස් කිරීම සඳහා III, II, I ජ්‍යෙෂ්ඨය සියල්ල ඒකාබද්ධ නිලධාර සංඛ්‍යාවට අයන් සේ යැලූ කේතය ඇති අවස්ථාව නිවැරදි නිර්මාණය කිරීමෙන් පෙන්වනු ලබයි.

6.3 සේවයන් තනතුරු වල ස්වභාවය - ස්ථීර, විශ්‍රාම වැටුප් සහිත

7. බඳවා ගැනීමේ ක්‍රමය :

7.1 බඳවා ගන්නා අනුපාතය

ධාරාව	ප්‍රතිශතය
විවෘත	70%
සිමිත	30%

සහජන: මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් විභාග නොමසාරිස් ජනරාල් විසින් පවත්වනු ලබන සිමිත කරන විභාගයකින් හා සුදුසුකම් පරික්ෂා කිරීමේ සම්බන්ධ පරික්ෂණයකින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ප්‍රාථමික ජ්‍යෙෂ්ඨය සේවකයින් උසස් කිරීම මගින් සුර්ප්පාඩු වලින් 30% කට නොවැඩි ගෙනන් සුරවනු ලැබේ.

එම විභාගයේ ප්‍රතිඵල අනුව පන්තීම සඳහා සුදුසුකම් ලබන අයගේ සංඛ්‍යාව සුර්ප්පාඩු වලින් 30% කට අමු නම් 30% ක් වන සංඛ්‍යාව හා සුදුසුකම් ලැබූ අංශක්ෂකයින්ගේ සංඛ්‍යාව අතර වෙනත් ප්‍රමාණය විවෘත කරන විභාගයේ සුදුසුකම් ලැබූ අයගෙන් සුරවනු ලැබේ.

7.2 විවෘත බඳවා ගැනීම :

7.2.1 බඳවා ගන්නා ජ්‍යෙෂ්ඨය : III ජ්‍යෙෂ්ඨය

7.2.2 සුදුසුකම් :

7.2.2.1 අධ්‍යාපන සුදුසුකම්

(අ) සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි සභාව සහ ගණිතය ඇතුළුව විශයයන් හතරකට සම්මාන සාමාර්ථයන් සහිතව එක්වරකදී විශයයන් හයකින් (06) අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සමන්ව කිරීම.

සහ

(ආ) අධ්‍යාපන පොදු සහතික පත්‍ර (෋සස් පෙළ) විභාගයේදී සියලුම විශයයන්ගෙන් (සාමාන්‍ය පොදු පරික්ෂණය හැර) එකවර සමන්ව කිරීම.

රු. ආන්ත්‍රිකාරණමා විසින්
2014-04-07 දින
අනුමත කරන ලදී.
.....
අන්ත්‍රිකාරණ ලේකම


පැරණි විශය නිරදේශය යටතේ විශයන් තුනකින් (03) එක්වර සමත්ව තිබේ මුළුණුවන් ලේ.

- 7.2.2.2 වෘත්තීය පුදුසුකම් : අදාළ නොවේ
- 7.2.2.3 පළපුරුද්ද : අදාළ නොවේ
- 7.2.2.4 කායික පුදුසුකම් : සූම අපේක්ෂකයෙකුම දේශයේ තිනෑම පුදේශයක සේවය කිරීමටත්, තහඹරේ රාජකාරී ඉටු කිරීමටත් මුළුණුවන් ගැටිරික හා මානසික යෝග්‍යතාවයෙන් යුත්ත විය යුතුය.
- 7.2.2.5 වෙනත්: (i) අයදුම්කරුවන් විශිෂ්ට විනිශ්චයකින් යුත්ත විය යුතුය.
- (ii) තහඹරේ බදවා ගැනීම සඳහා අවශ්‍ය 7.2.2 සිට 7.2.3 දක්වා පුදුසුකම් යම්පුරුණ කළ යුතු බවට අයදුම්පත් කැඳුවීමේ තිවෙදනයේ/ ගැසට් පත්‍රයේ සඳහන් කරනු ලබන දිනට එම පුදුසුකම් සූම ආකාරයකින්ම සම්පුරුණ කර තිබිය යුතුය.
- 7.2.2.5.1 සේවයට බදවා ගැනීම තියෙන්නාන්මක පදනමක් මත කෙරෙනු ඇත. මධ්‍යම පළාතට අයන් එක් එක් පරිපාලන දිස්ත්‍රික්කයක ජන සංඛ්‍යාවට සම්බන්ධිකව එම එක් එක් දිස්ත්‍රික්කය සඳහා පුරුෂපාඩු සංඛ්‍යාවෙන් තියෙන් ගණනක් වෙන් කරනු ලැබේ. යම් දිස්ත්‍රික්කයකින් පිරවිය යුතු පුරුෂපාඩු සංඛ්‍යාව සඳහා කරන කිරීමට පුදුස්සන් වනුදේ එම දිස්ත්‍රික්කයෙන් ඉල්ලුම් කරන අයදුම්කරුවන් පමණි.
- මෙම පළාතේ යම් දිස්ත්‍රික්කයකට ඉහත පරිදි වෙන් කළ පුරුෂපාඩු සංඛ්‍යාව එම දිස්ත්‍රික්කය සඳහා ඉල්ලුම් කරන ලද පුදුසුකම් යපුරාලන ලද අයදුම්කරුවන්ගෙන් පිරවිය නොහැකි අවස්ථාවලදී, එම පුරුෂපාඩු සංඛ්‍යාව මධ්‍යම පළාතේ අනෙකුත් දිස්ත්‍රික්ක දෙක සඳහා එක් එක් දිස්ත්‍රික්කයේ ජන සංඛ්‍යාවට සම්බන්ධිකව තැවත බෙදා හරිනු ඇත.
 - මධ්‍යම පළාත තුළ පිරවීමට තියෙන් පුරුෂපාඩු සංඛ්‍යාව ස්වල්පයක් නම් එම ගෙනුව මත දිස්ත්‍රික් ජන සංඛ්‍යා පදනම අදාළ කර ගන නොහැකි වන විට කුසලතා අනුකූලීයෙන් පුදුස්සන් තෝරනු ලැබේ.
 - විභාගයේදී අවශ්‍ය අවම ලකුණු ලබාගත් සංඛ්‍යාව පවත්නා පුරුෂපාඩු සංඛ්‍යාවට වඩා අඩුවන විට දිස්ත්‍රික් ජන සංඛ්‍යා පදනම මත තෝර ගැනීම සිදු නොකෙරේ.
- 7.2.2.5.2 මධ්‍යම පළාතට අයන් දිස්ත්‍රික්කයකට අයන් වීම සඳහා තිබිය යුතු පුදුසුකම්:
- විභාගය සඳහා පුදුසුකම් යම්පුරුණ කළ යුතු අවසන් දිනයට පූර්වයෙන් වූ අවුරුදු පහක් (05) ඇභ්‍යාලක ඕනෑ එහු එම දිස්ත්‍රික්කය තුළ යටත් පිරියෙයින් අවුරුදු තුනක් (03) වන් අඛණ්ඩව ස්ථීර වශයෙන් පදිංචිව සිටිය අයෙනු විය යුතුය.

7.2.3 වයස :

- 7.2.3.1 අවම සීමාව : අවුරුදු 18 ඇ
- 7.2.3.2 උපරිම සීමාව : අවුරුදු 30 ඇ

7.2.4 බදවා ගැනීමේ ක්‍රමය : විවෘත තරඟ විභාගය



7.2.4.1 ලිඛිත විභාගය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
භාෂා තැකියාව	100	40
අභියෝග්‍යතාවය	100	40

(අමුණුම 02)

7.2.4.1.1 පවත්වන බලධාරයා : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල්

7.2.4.2 වෘත්තීය පරික්ෂණය : අදාළ නොවේ

7.2.4.3 වූපශගන සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ

7.2.4.4 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය (ලකුණු ලබාදෙනු නොලැබේ)

7.2.5 අයදුම්පත් කැඳවීමේ තුමය : ගැසට් පත්‍රයේ දැන්වීමක් භාෂාතුයෙන් පළකිරීම මගින් හෝ රුපයේ ප්‍රසිද්ධ පුවත්පතක දැන්වීම පළකිරීම මගින් ඉල්ලුම්පත් කැඳවීමෙන්

7.3 සිමින බදාවා ගැනීම :

7.3.1 බදාවා ගන්නා සේවීය : III සේවීය

7.3.2 සුදුසුකම්

7.3.2.1 අධ්‍යාපන සුදුසුකම් :

අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙන් එක්වරකදී භාෂාව / සාහිත්‍ය හා අංක ගණිතය / ඕළුද ගණිතය/ මූලික ගණිතය/ වාණිජ අංක ගණිතය ඇඹුදුව විශයයන් හය (06) කට නොඅඩුව සම්මාන සාමාරථ දෙකක් සහිතව සමත් වී තිබිය යුතුය.

7.3.2.2 වෘත්තීය සුදුසුකම් : අදාළ නොවේ.

7.3.2.3 පළපුරුද්ද :

නියමිත දිනට පුරවාසන්නව ස්ථීර පත්‍රීමක යටත් පිරිසෙයින් අවුරුදු 05ක අවස්ථා සක්‍රීඩාත්මක සේවාකාලයක් සම්පූර්ණ කොට නිවිය යුතු අතර ඒ බව දෙපාර්තමේන්තු ප්‍රධානීය විසින් සහතික කර තිබිය යුතුය.

(යම කනැනුරකට ස්ථීරව පත් කරනු ලැබීමට පෙර සේවය කර ඇත්තාවූ හෝ යම කනැනුරකට ස්ථීර වශයෙන් පත් කිරීම සඳහා කොන්දේසියක් වශයෙන් සේවය කර ඇත්තාවූ හෝ පුදුණුවීමේ කාල පරිච්චේදයක් ඉහත සඳහන් සුදුසුකම් ලැබීමේ පත් අවුරුදු කාලයීමාව සඳහා ගණන් ගනු නොලැබේ. යම කනැනුරකට ස්ථීර වශයෙන් පත් කරනු ලැබීමට පෙර සේවය කර ඇත්තා කාවකාලික / අනියම් සේවා කාල පරිච්චේද ඉහත සඳහන් සුදුසුකම් ලැබීමේ පත් අවුරුදු කාලයීමාව සඳහා ගණන් ගනු නොලැබේ.)

7.3.2.4 කායික සුදුසුකම් :

සුම් අඡේක්කයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත්, කනැනුර රාජකාරී ඉවු කිරීමටත් ප්‍රමාණවන් ගාරිරික හා මානසික යෝග්‍යතාවයකින් යුත්ත විය යුතුය.

යෝ. ආණ්ඩුකාරනුම්, විසින්
2014-04-07 දින
අනුමත කරන ලදී
ආණ්ඩුකාරනුම්

7.3.2.5 වෙනත්

- i. රාජ්‍ය සේවයේ සේලිර පත්‍රීම දරන එම පත්‍රීම වල සේලිර කරනු ලැබ සිටින රාජ්‍ය පරිපාලන වකුලේ අංක 06/2006 අනුව ප්‍රාථමික මට්ටමේ PL කාණ්ඩයේ වැටුප් කේත යටතේ වැටුප් ලබන නිලධාරයන් සහ MN-01-2006 A වැටුප් කේත යටතේ වැටුප් ලබන නිලධාරයන් විය යුතුය.
- ii. අයදුම්කරුවන් විසින් වරිකයකින් යුත්ත විය යුතුය
- iii. තනතුරට බදවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම පුදුසුකම බදවාගැනීමේ දැන්වීමේ/ගැසට නිවේදනයේ සඳහන් දිනට සම්පූර්ණ කර නිවිය යුතුය.

7.3.3 බදවා ගැනීමේ ක්‍රමය : සිමිත තරග විභාගය

7.3.3.1 උග්‍රීත විභාගය

විෂයයන්	උපරිම ලකුණු ප්‍රමාණය	සමත් ලකුණු ප්‍රමාණය
භාණා ගැකියාව හා කළමනාකරණ සහකාර ගේවා යෝග්‍යතා පරිජ්‍යාතය	100	40
අභියෝග්‍යතාවය	100	40

(අමුණුම 03)

7.3.3.1.1 පවත්වන බලධාරය - මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව විභාග කොමසාරීස් ජනරාල්

7.3.3.2 වෘත්තීය පරික්ෂණය : අදාළ නොවේ.

7.3.3.3 ව්‍යුහගත සම්මුඛ පරික්ෂණය : අදාළ නොවේ

7.3.3.4 සාමාන්‍ය සම්මුඛ පරික්ෂණය : (ලකුණු ලබාදෙනු නොලැබේ)

7.3.4 අයදුම්පත් කැදිවීමේ ක්‍රමය : ඒකාබද්ධ ගේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ගැසට පත්‍රයේ පළ කරනු ලබන දැන්වීමට අනුව අභ්‍යන්තර නිවේදනයක් මගින් මධ්‍යම පළාත් රාජ්‍ය සේවය තුළ අයදුම්කරුවන්ගේ අයදුම්පත් කැදිවීමෙන්.

8. කාර්යක්ෂමතා කඩුම:

8.1

කාර්යක්ෂමතා කඩුම	කාර්යක්ෂමතා කඩුම සමත් විය යුත්තේ කොපමෙන් විසර ගණනකට පෙරද	කාර්යක්ෂමතා කඩුමේ ස්වභාවය උග්‍රීත/වෘත්තීය/සහතිකපත පාස්මාලා/වෙනත්
1 වන කාර්යක්ෂමතා කඩුම	III වන ග්‍රේනියට බදවාගතා වසර 03 ක් ගත වීමට පෙර	෋ග්‍රීත (අමුණුම 04)
2 වන කාර්යක්ෂමතා කඩුම	II වන ග්‍රේනියට උසස්වී වසර 03 ක් ගත වීමට පෙර	෋ග්‍රීත (අමුණුම 05)
3 වන කාර්යක්ෂමතා කඩුම	I වන ග්‍රේනියට උසස්වී වසර 05 ක් ගත වීමට පෙර	෋ග්‍රීත (අමුණුම 06)

8.2 කාර්යක්ෂමතා කඩුම පරික්ෂණය සූම වර්ෂයකම දෙවරක් පවත්වනු ලැබේ.

8.3 පවත්වන බලධාරය - මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව විභාග කොමසාරීස් ජනරාල්

ගරු ආණ්ඩුකාරණමා විසින්
..... 2014-04-01 ..දින
අනුමත කරන ලදී.
අභ්‍යන්තර මාලකම

9. හාභා ප්‍රවීණතාවය :

9.1

හාභාව	ලබාගත යුතු ප්‍රවීණතාවය
හාභා තැකියාව හා කළමනාකරණ	රාජ්‍ය හාභාව රාජ්‍ය හාභාවක් නොවන හාභාවකින් සේවයට පත්වූ නිලධාරියෙකු සේවයෙහි ස්ථීර කිරීමට පෙර එක් රාජ්‍ය හාභාවක ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
අනෙක් රාජ්‍ය හාභාව	රාජ්‍ය පරිපාලන වතුලේල අංක 07/2007 හා ඊට අනුකාශීක වතුලේලවල විධිවිධාන අනුව අදාළ මට්ටමේ ප්‍රවීණතාවය ලබා ගත යුතුය.

10. ගෞරී උසස් කිරීම

10.1 III වන ගෞරීයේ සිට II ගෞරීයට උසස් කිරීම

10.1.1 සාමාන්‍ය කාර්ය සාධනය පෙන්වුම් කරන්නන්

10.1.1.1 යපුරාලිය යුතු යුදුසුකම් :

- (i) පත්වීම ස්ථීර කර තිබීම
- (ii) සේවා ගණයේ III ගෞරීයේ අවම වශයෙන් වසර දහය (10) ක සත්‍ය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහය (10) ක් උපයාගෙන තිබීම.
- (iii) අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස් විමේ දිනට පෙරකුව වූ වසර 10ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම
- (iv) උසස් විමේ දිනට පුර්වායන්නම වසර 05 තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම
- (v) අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය නියමික දිනට සමන්වී තිබීම
- (vi) අදාළ මට්ටමේ අනෙක් රාජ්‍ය හාභා ප්‍රවීණතාවය ලබා තිබීම

10.1.1.2 උසස් කිරීමේ තුමය :

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් II ගෞරීයට උසස් කිරීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත අදාළ නිලධාරය විසින් 07 ඇමුණුමෙහි දැක්වෙන ආකෘතිය මගින් ඉල්ලීමක් කරනු ලැබූ විට, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහායේ ලේකම් විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනෙකුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාත්මක වන පරිදි සිදුකරනු ලැබේ.

10.2 II වන ගෞරීයේ සිට I ගෞරීයට උසස් කිරීම

10.2.1 සාමාන්‍ය කාර්යසාධනය පෙන්වුම් කරන්නන්

10.2.1.1 යපුරාලිය යුතු යුදුසුකම්

- (i) සේවා ගණයේ II ගෞරීයේ අවම වශයෙන් වසර දහය (10) ක සත්‍ය හා සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා වැටුප් වර්ධක දහය (10) ක් උපයාගෙන තිබීම.
- (ii) අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස් විමේ දිනට පෙරකුව වූ වසර 10 ක් තුළ සතුවුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබීම
- (iii) උසස් විමේ දිනට පුර්වායන්නම වසර 05 තුළ සතුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.
- (iv) අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණ නියමික දිනට සමන්වී තිබීම

10.2.1.2 උසස් කිරීමේ තුමය :

සුදුසුකම් සම්පූර්ණ කරන නිලධාරයන් I ගෞරීයට උසස් කිරීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත නිලධාරය විසින් 08 ඇමුණුමෙහි දැක්වෙන ආකෘති පත්‍රය මගින් ඉල්ලීමක් කරනු ලැබූ විට මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව ලේකම් විසින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනෙකුව සුදුසුකම් ලබන දින සිට ත්‍රියාත්මක වන පරිදි සිදුකරනු ලැබේ.

2014-04-07...දින
අනුමත කරන ලදී.
අභ්‍යන්තර ප්‍රාග්ධන මධ්‍යම

.....2014-04-07...දින
අනුමත කරන ලදී.
අභ්‍යන්තර ප්‍රාග්ධන මධ්‍යම

10.3 අධි ශේෂීයට උසස් කිරීම

10.3.1 සිමිත තරග විභාගය මත උසස් කිරීම

10.3.1.1 සපුරාලිය යුතු සුදුසුකම්

- (අ) (i) සේවයේ I ශේෂීයේ නිළධාරියෙකු විම.
හෝ
(ii) අවම වශයෙන් සේවයේ වසර අව (08) කට නොඅඩු සක්‍රීය හා සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කළ II ශේෂීයේ නිළධාරියෙකු විම
හෝ
(iii) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය සමන්, සේවයේ II ශේෂීයේ නිළධාරියෙකු විම
- (ආ) උසස් විම දිනට පුරවාසන්නතම වසර පහ (05) තුළ සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

10.3.1.2 උසස් කිරීමේ ක්‍රමය

අධි ශේෂීයේ පුර්ථජාව වලින් 35% කට නොවැඩී ප්‍රමාණයකට පත් කිරීම කරනු ලබන්නේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලබන සිමිත තරග විභාගයක ප්‍රතිඵල මතය. සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත්කරනු ලබන සම්මුඛ පරික්ෂණ මණ්ඩලයක් මගින් සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව පත් කරනු ලැබේ. සම්මුඛ පරික්ෂණය අයදුම්කරුවන්ගේ සුදුසුකම් සනාර කෙරෙන සහතික පරික්ෂා කිරීම සඳහා පමණක් වන අතර එහිදී ලකුණු දීමක් සිදු නොවේ. (විශය නිරදේශය සහ ලකුණු ලබා දීමේ පරිපාටිය 09 ඇමුණුමේ දැක්වේ)

10.3.2 කුසලතා මත උසස් කිරීම

10.3.2.1 සපුරාලිය යුතු සුදුසුකම්

- (i) නියමිත දිනට සේවයේ I ශේෂීයේ අවම වශයෙන් වසර පහ (05)ක සක්‍රීය හා සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කළ නිළධාරියෙකු විම.
(ii) උසස් කිරීමේ දිනට පුරවාසන්නතම වසර පහ (05) තුළ සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබේ.

10.3.2.2 උසස් කිරීමේ ක්‍රමය

අධි ශේෂීයේ පුර්ථජාව වලින් 65%ක් කුසලතා මත උසස් කිරීම මගින් පුරවනු ලැබේ. මේ සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පවත්වනු ලබන අනියෝග්‍යතාව පරික්ෂණයක ප්‍රතිඵල මතය හා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන මණ්ඩලයක් මගින් ජෝජ්‍යතාව හා පලපුරුදේද පදනම් කරගෙන දෙනු ලබන ලකුණුවල එකතුවේ අනුපිළිවෙළ අනුව ප්‍රමුඛත්වය තීරණය කරනු ලැබේ. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් පත් කරනු ලබන මණ්ඩලයක් ඉදිරියේ සුදුසුකම් පරික්ෂා කිරීමේ සම්මුඛ පරික්ෂණයකට අයදුම්කරුවන් පෙනී සිටිය යුතුය. එම සම්මුඛ පරික්ෂණයේදී ලකුණු දෙනු නොලැබේ. (අමුණුම 10)

සංලක්ෂණය : සාමාන්‍ය මට්ටමේ කාර්ය සාධනය අනුව උසස් කිරීමේදී නියමිත දිනට කාර්යක්ෂමතා කඩුම සමන් නොවන නිළධාරීන්ගේ උසස් මේ දිනය කාර්යක්ෂමතා කඩුම සමන් විමට ප්‍රමාද වූ කාලයට සමාන කාලයකින් ප්‍රමාද කළ යුතුය.

11. තනතුරු විලව පත් කිරීම : අදාළ නොවේ

ගරු ආණ්ඩුකාරණමා විසින්
..... 2014-04-07 දින
අනුමත කරන ලදී.
අ/ව
ආණ්ඩුකාරණ ලේකම

12. සේවයට අදාළ කොන්දේසි :

12.1 ස්ථීර කිරීමේ කොන්දේසි

12.1.1 සේවයේ III වන ග්‍රේණියට විවෘත කරග විභාගයෙන් බලධාරා ගනු ලබන නිළධිරෙයක් වසර තුනක පරිවාස කාලයකට යටත් වන්නේය. නිළධාරියා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙනුවෙන් විභාග කොමිෂන් ජනරාල් විසින් පත්වනු ලබන පළමු වන කාර්යක්ෂමතා කඩුම විභාගයෙන් සමත් විම හා නිළධාරියාගේ වැඩි, භැංශීම හා පැමිණිම සතුවූදායක බවට දෙපාර්තමේන්තු ප්‍රධානීය සැනීමකට පත් වන්නේ නම් වසර තුන අවසානයේදී ඒ බව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව වෙත වාර්තා කිරීමෙන් පසු මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව සැනීමකට පත්වන්නේ නම් අදාළ නිළධිරෙයාගේ පත්වීම ස්ථීර කරනු ලැබේ.

12.1.2 සේවයේ III වන ග්‍රේණියට සිමිත කරග විභාගයෙන් බලධාරා ගනු ලබන නිළධිරෙයක් පත්වීමේ දින සිට වසරක වැඩි බැලීමේ සේවා කාලයකට යටත් වනු ඇත. එම වැඩි බැලීමේ පරික්ෂණ කාලය තුළ වැඩි, භැංශීම හා පැමිණිම සතුවූදායක බවට පත්වීම බලධිරෙයා සැනීමකට පත්වන්නේ නම් අදාළ නිළධිරෙයාගේ පත්වීම ස්ථීර කරනු ලැබේ. එසේ වුවද ඔවුන් පත්වීම දින සිට වසර තුනක් තුළදී පළමුවන කාර්යක්ෂමතා කඩුම සම්පූර්ණ කළ යුතුය.

12.1.3 සියලුම පත්වීම දෙනු ලබන්නේ ඒ පත්වීම ලබන අය මධ්‍යම පළාත් තිනැම ප්‍රදේශයක සේවය කිරීමට යටත්ව හා ඒ සඳහා ගාරිංක යෝග්‍යතාවයෙන් යුත්ත බවට වෛත්‍ය පරික්ෂණයකින් කළවුරු කිරීමේ කොන්දේසියට යටත්වය.

13. අරජ නිරූපන හා නිරවචන

13.1 “ව්‍යවස්ථා සංග්‍රහය” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය වේ.

13.2 “ආණ්ඩුකාරණමා” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරණමා වේ.

13.3 “කොමිෂන් සහාව” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාව වේ.

13.4 “ලේකම්” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සහාවලි ලේකම් වේ.

13.5 “සේවය” යනුවෙන් අදහස් කරනුයේ මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය වේ.

13.6 “සතුවූදායක සේවා කාලය” යනු රජයේ නිළධිරෙයකු විසින් කාර්යක්ෂමතා හා අනෙකුත් රාජකාරිය ඉටු කිරීම මගින්ද, සමත් විය යුතුව තිබු කාර්යක්ෂමතා කඩුම සමත් විම මගින්ද, ස්ථීර කිරීම සඳහා අවසාන යුතුපූරුෂ සම්පූර්ණ කිරීම මගින්ද එම කාලය තුළදී උපයා ගක යුතුව තිබු සියලුම වැටුප් වර්ධන උපයාගෙන ඇත්තාවූ සහ ඔවුන් විසින් දැඩිව ලැබේ යුතු වරදක් සිදු නොකරන ලද්දාවූ කාල සීමාවක් වන්නේය.

13.7 “ස්ක්‍රීය සේවා කාලය” යනු ස්ක්‍රීය කනැතුරට අදාළ වැටුප් ලබමින් සත්‍ය වශයෙන්ම රාජකාරියෙහි ගෙදී සිටි සේවා කාලය වේ. රජයෙන් අනුමත ප්‍රස්ථාන තිබා ඇරු අනෙකුත් සියලුම වැටුප් රැඹිත තිබා කාල පරිවිශේෂයන් ස්ක්‍රීය සේවා කාලය සඳහා ගණනය කරනු නොලබන්නේය.

13.8 “ගැසට් පත්‍රය” යනුවෙන් අදහස් කරනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් පළකරනු ලබන ගැසට් පත්‍රය වේ.

4. ග්‍රේණි ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීම :

සේවයේ යෙදී සිටින නිළධාරින් නව ග්‍රේණි ක්‍රමය සඳහා අන්තර්ග්‍රහණය කරන ක්‍රමවේදය ඇමුණුම 11 මගින් දැක්වේ.

රු ආණ්ඩුකාරණමා විසින්
2014-04-07 දින
අනුමත කරන ලදී
ආණ්ඩුකාරණ ලේකම

15. අන්තරකාලීන විධිවිධාන :

1. III වන ගේණියට අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය

- (i) මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමට පෙර පැවති සේවා ව්‍යවස්ථාවේ, III පන්තියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගය සම්පූර්ණ තොකරන ලද එහෙත් එම විභාගයෙහි (1) කාර්යාල ක්‍රම (2) ගිණුම ක්‍රම හා (3) පරිගණක පරික්ෂණය යන විශයයන් එකක් හෝ කිහිපයක් සමත් වූ හෝ නිදහස් කරන ලද නිලධාරීන් මෙම සේවා ව්‍යවස්ථාවේ III ගේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙහි අදාළ විශයයන්ගේ විශයයන් විශයයට පදනම මත නිදහස් කරනු ලැබේ.

2. II වන ගේණියට අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය

- (i) මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක විමට පෙර පැවති සේවා ව්‍යවස්ථාවේ, II පන්තියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම් විභාගය සම්පූර්ණ තොකරන ලද එහෙත් එම විභාගයෙහි (1) කාර්යාල ක්‍රම හා කාර්ය පටිපාටිය (2) රජයේ කාර්යාලවල භාවිතා වන ගිණුම ක්‍රම යන විශයයන් එකක් හෝ දෙකම සමත්වූ හෝ නිදහස් කරන ලද නිලධාරීන් මෙම සේවා ව්‍යවස්ථාවේ II ගේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණයෙහි අදාළ විශයයන්ගේ විශයයන් විශයයට පදනම මත නිදහස් කරනු ලැබේ.

- (ii) මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට පෙර II ගේණියට උසස්වී ඇති නිලධාරීන් තුළුන් II ගේණියට උසස්වී වසර හයක් (06) ගක්වීමට පෙර II ගේණියට අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත් විය යුතුය.

3. I වන ගේණියට අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය

- (i) මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට පෙර I ගේණියට උසස්වීමෙන් පසු වසර 05 ක සං්නිය හා සංවුද්‍යායක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් වැවුම් වර්ධක 05 ක් උපයා ගෙන ඇති නිලධාරීන් මෙම සේවා ව්‍යවස්ථාව යටතේ I ගේණියට අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත් විමෝ අවශ්‍යතාවයෙන් නිදහස් කරනු ලැබේ.

- (ii) මෙම සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනට පෙර I ගේණියට උසස්වී වි තිබුණු I ගේණියට පන්තිවීමෙන් පසු වසර 05 ක සං්නිය හා සංවුද්‍යායක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් වැවුම් වර්ධක 05 ක් උපයා ගෙන නොමැති නිලධාරීන් සඳහා මෙම සේවා ව්‍යවස්ථාව යටතේ I ගේණියට අදාළ කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සමත් විම සඳහා මෙම සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් වන දින සිට වසර 05 ක සහන කාලයක් දෙනු ලැබේ.

16. මෙම ව්‍යවස්ථා සංශ්‍යාලයෙහි විධිවිධාන සලසා නොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරණා විසින් නීතිය කරනු ලැබේ.

ගරු ආණ්ඩුකාරණා, මියින්
2014-04-07 දින
අනුමත කරන ලදී
ආණ්ඩුකාරණ ප්‍රකාශක

ඇමුණුම 01

අංකය	ආයතනය	ඩානැන්දර	කනෑසුරු සංචාර	
1	මධ්‍යම පළාත් ආණ්ඩිකාර ලේකම් කාර්යාලය	පරිපාලන නිලධාරී	1	
2	මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව	පරිපාලන නිලධාරී	1	
3	මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය	පරිපාලන නිලධාරී	1	
4	මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය	පරිපාලන නිලධාරී	1	
5	මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය	පරිපාලන නිලධාරී	1	
6	මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය	පරිපාලන නිලධාරී	1	
7	මධ්‍යම පළාත් කාමිකර්ම අමාත්‍යාංශය	පරිපාලන නිලධාරී	1	
8	මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශය	පරිපාලන නිලධාරී	1	
9	මධ්‍යම පළාත්, පළාත් පාලන දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
10	මධ්‍යම පළාත් ඉඩිම කොමියරිස් දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
11	මධ්‍යම පළාත් ඉඩිනෝරු සේවා දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
12	මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
13	මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව	පරිපාලන නිලධාරී	1	
14	මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
15	මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
16	මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	10	
17	මධ්‍යම පළාත් පරිවාස, ලුමාර්ක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
18	මධ්‍යම පළාත් ජේෂකර්ම දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
19	මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
20	මධ්‍යම පළාත් කාමිකර්ම දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
21	මධ්‍යම පළාත් සක්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
22	මධ්‍යම පළාත් වාර්මාරුග දෙපාර්තමේන්තුව	පරිපාලන නිලධාරී	1	
23	කළාප අධ්‍යාපන කාර්යාලය, මහනුවර	පරිපාලන නිලධාරී	1	
24	කළාප අධ්‍යාපන කාර්යාලය, අදුනුවර	පරිපාලන නිලධාරී	1	
25	කළාප අධ්‍යාපන කාර්යාලය, ගම්පුවල	පරිපාලන නිලධාරී	1	
26	කළාප අධ්‍යාපන කාර්යාලය, කුවුගස්කොට	පරිපාලන නිලධාරී	1	
27	කළාප අධ්‍යාපන කාර්යාලය, වික්නේශම	පරිපාලන නිලධාරී	1	
28	කළාප අධ්‍යාපන කාර්යාලය, තෙල්මදිනය	පරිපාලන නිලධාරී	1	
29	කළාප අධ්‍යාපන කාර්යාලය, මාතලේ	පරිපාලන නිලධාරී	1	
30	කළාප අධ්‍යාපන කාර්යාලය, නාලුල	පරිපාලන නිලධාරී	1	
31	කළාප අධ්‍යාපන කාර්යාලය, ගල්ලෙවිල	පරිපාලන නිලධාරී	1	
32	කළාප අධ්‍යාපන කාර්යාලය, විල්ගමුව	පරිපාලන නිලධාරී	1	
33	කළාප අධ්‍යාපන කාර්යාලය, තුවර්ලිය	පරිපාලන නිලධාරී	1	
34	කළාප අධ්‍යාපන කාර්යාලය, හැටුන්	පරිපාලන නිලධාරී	1	
35	කළාප අධ්‍යාපන කාර්යාලය, කොත්මලේ	ගුරු ආණ්ඩිකාරණම් විසින්	පරිපාලන නිලධාරී	1
36	කළාප අධ්‍යාපන කාර්යාලය, විලපනේ		පරිපාලන නිලධාරී	1
37	කළාප අධ්‍යාපන කාර්යාලය, හැඳුරුන්කෙන 2014-04-07 ...දින අනුමිත සාර්ථක	පරිපාලන නිලධාරී	1
38	මහනාගර සභාව, මහනුවර	අභ්‍යන්තර සාර්ථක 4/4	පරිපාලන නිලධාරී	10
39	මහනාගර සභාව, මාතලේ	ආණ්ඩිකාරණ මෙහෙම	පරිපාලන නිලධාරී	1

40	මහනගර සභාව, තුවර්තිය	පරිපාලන නිලධාරී	1	
41	මහනගර සභාව, දූෂ්‍රීල	පරිපාලන නිලධාරී	1	
42	නාගර සභාව, ගම්පාල	පරිපාලන නිලධාරී	1	
43	නාගර සභාව, නාවලපිටිය	පරිපාලන නිලධාරී	1	
44	නාගර සභාව, හැටන් දික්කෑය	පරිපාලන නිලධාරී	1	
45	නාගර සභාව, කුඩාන්නාව	පරිපාලන නිලධාරී	1	
46	නාගර සභාව, වත්තේගම	පරිපාලන නිලධාරී	1	
47	නාගර සභාව, කළවාකුලේ	පරිපාලන නිලධාරී	1	
48	ප්‍රාදේශීය සභාව, අකුරණ	ලේකම	1	
49	ප්‍රාදේශීය සභාව, භාරිස්පත්ත්තුව	ලේකම	1	
50	ප්‍රාදේශීය සභාව, පුරාපිටිය	ලේකම	1	
51	ප්‍රාදේශීය සභාව, ඇමුණන්	ලේකම	1	
52	ප්‍රාදේශීය සභාව, කඩ්විස්සනර	ලේකම	1	
53	ප්‍රාදේශීය සභාව, පාකුම්බර	ලේකම	1	
54	ප්‍රාදේශීය සභාව, උඩුම්බර	ලේකම	1	
55	ප්‍රාදේශීය සභාව, පාකුම්බාහැව	ලේකම	1	
56	ප්‍රාදේශීය සභාව, මිනින්දෝ	ලේකම	1	
57	ප්‍රාදේශීය සභාව, උඩුම්බර	ලේකම	1	
58	ප්‍රාදේශීය සභාව, පත්තිල	ලේකම	1	
59	ප්‍රාදේශීය සභාව, උඩුපළාත	ලේකම	1	
60	ප්‍රාදේශීය සභාව, කුණ්ඩියාලේ	ලේකම	1	
61	ප්‍රාදේශීය සභාව, ගගඳහල කොරලේ	ලේකම	1	
62	ප්‍රාදේශීය සභාව, පස්බාග් කොරලේ	ලේකම	1	
63	ප්‍රාදේශීය සභාව, යටිනුවර	ලේකම	1	
64	ප්‍රාදේශීය සභාව, මැදුම්බර	ලේකම	1	
65	ප්‍රාදේශීය සභාව, මාතලේ	ලේකම	1	
66	ප්‍රාදේශීය සභාව, යටින්ක	ලේකම	1	
67	ප්‍රාදේශීය සභාව, උකුවෙල	ලේකම	1	
68	ප්‍රාදේශීය සභාව, රත්තෙවා	ලේකම	1	
69	ප්‍රාදේශීය සභාව, නාලල	ලේකම	1	
70	ප්‍රාදේශීය සභාව, දූෂ්‍රීල	ලේකම	1	
71	ප්‍රාදේශීය සභාව, පල්ලේපාල	ලේකම	1	
72	ප්‍රාදේශීය සභාව, අඩන්ගහ කොරලේ	ලේකම	1	
73	ප්‍රාදේශීය සභාව, ගලේවෙල	ලේකම	1	
74	ප්‍රාදේශීය සභාව, උග්ගල	ලේකම	1	
75	ප්‍රාදේශීය සභාව, විල්ගමුව	ලේකම	1	
76	ප්‍රාදේශීය සභාව, තුවර්තිය	ගුණ ආන්ත්‍රිකාරණුම, විසින්	ලේකම	1
77	ප්‍රාදේශීය සභාව, වලපන් 2014-04-07 ...දින	ලේකම	1
78	ප්‍රාදේශීය සභාව, කොත්මලේ	අනුමත කෘෂි උදි	ලේකම	1
79	ප්‍රාදේශීය සභාව, අඩගමුව	අභ්‍යන්තර උදිකම	ලේකම	1
80	ප්‍රාදේශීය සභාව, හගුරන්කොක		ලේකම	1

ආමුණුම 02

01. විභාගයේ නම : මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශේෂීයට බදාවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය

02. විභාගය පිළිබඳ විස්තරය

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
(1) හාභා භැංකියාව	පැය 2 1/2	100	40
(2) අභියෝග්‍යතාවය	පැය 01	100	40

යැම ලිඛිත පිළිඳුරු පත්‍රයක් සම්බන්ධයෙන්ම නොපැහැදිලි අත් අකුරු හා වචන වල අක්ෂර වින්‍යාසය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් ලකුණු අඩු කරනු ලැබේ. විභාගයේ මුළු ලකුණු ගණනීන් යටත් පිරිසයින් සියලු පනහක්වන් (50% ක්) ලබාගත යුතුවේ. තරග විභාගය සඳහා වෙන් කොට ඇති පුරුෂපාඩු ගණන සපුරාලන පරිදි ලබාගත් ලකුණු අනුමිශ්‍යවල තරයේම අනුගමනය කරමින් පත්‍රීම් කරනු ලැබේ.

03. පවත්වන බලධාරයා : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව විභාග කොමයාරිස් ජනරාල්

04. විභාගය පවත්වනු ලබන කාලයීමාව : පුරුෂපාඩු පිරිවීම සම්බන්ධයෙන් අවශ්‍යතාවය ඇතිවන ආකාරයට

05. විභාගය සඳහා වන විෂය නිරද්‍යාය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිරද්‍යාය :
(1) හාභා භැංකියාව	මෙම ප්‍රශ්න පත්‍රය අභේක්ෂකයන්ගේ අදහස් ප්‍රකාශනය, අවබෝධය, අක්ෂර වින්‍යාසය, හාභාව හා රචනය, දෙන ලද ලිපියක් කෙටුවීම්පත් කිරීම, සපයා ඇති දත්ත අනුව ප්‍රස්ථාර වූ සකස් කිරීම, දී ඇති පාය සාරාංශ කිරීම, දී ඇති වාක්‍ය කීපයක අදහස් තනි වාක්‍යයකින් ලිවීම සහ සරල ව්‍යාකරණ හා විතය පිළිබඳ දැනුම පරික්ෂා කෙරෙන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විත වේ.
(2) අභියෝග්‍යතාවය	මෙම ප්‍රශ්න පත්‍රය අභේක්ෂකයන්ගේ සංඛ්‍යාතිය භැංකියාවන්, තරකන ගක්නිය, සාමාන්‍ය බුද්ධිය මැශේන අයුරින් සැකසෙන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විත වේ.

(අභේක්ෂකයාගේ රාජකාරී කටයුතු සඳහා යුදුදුකම හා භැංකියාව පරික්ෂා කිරීම පිණිස මෙම ප්‍රශ්න පත්‍ර සකස් කෙරේ.)

ආමුණුම 03

01. විභාගයේ නම : මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශේෂීයට බදාවා ගැනීම සඳහා වන සිමිත තරග විභාගය

02. විභාගය පිළිබඳ විස්තරය

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
(1) හාභා භැංකියාව සහ කළමනාකරණ සහකාර සේවා යෝග්‍යතා පරික්ෂාවය	පැය 2 1/2	100	40
(2) අභියෝග්‍යතාවය.	පැය 01	100	40

..... 2014-04-07 දින
අනුවත තරග දෙනු ලද දින
ආකාර්යවාර ප්‍රතිචාර

සැම ලිඛිත පිළිබඳ පත්‍රයක් සම්බන්ධයෙන්ම තොපැහැදිලි අත් අකුරු හා වචන වල අක්ෂර වින්‍යාසය පිළිබඳ වැරදි සම්බන්ධයෙන් ලකුණු අඩු කරනු ලැබේ. අඟේක්ශකයන්ට සිය මතාපය පරිදි එක් හාභා මාධ්‍යයකින් පමණක් මෙම විභාගයට පෙනී සිටිය හැක. විභාගයේ මූල්‍ය ලකුණු ගණනීන් යටත් පිරිසෙසින් සියයට පනාහක්වත් (50% ක්) ලබාගත යුතුවේ. කුසලතා අනුකිලිවෙල හා පවත්නා පුරුෂපාඩු ප්‍රමාණය අනුවම පත් කිරීම් කරනු ලැබේ.

03. පවත්වන බලධාරයා : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවී ඉල්ලීම මත විභාග කොමිෂන් ජනරාල්

04. විභාගය පවත්වනු ලබන කාලයීමාව : පුරුෂපාඩු පිරිවීම සම්බන්ධයෙන් අවසානවය ඇතිවන ආකාරයට

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
(1) හාභා හැකියාව සහ කළමනාකරණ සහකාර සේවා ගෝගාත්‍යකා පරික්ෂණය	අඟේක්ශකයන් අදහස් ප්‍රකාශනය, අවබෝධය, අක්ෂර වින්‍යාසය, හාභාව හා රචනය, දෙන ලද කොරුනුරු අනුව ලිපියක් කෙටුම්පත් කිරීමේ හැකියාව, දී ඇති පාඨ සාරාංශ කිරීම, දී ඇති වාක්‍ය කිපයක අදහස් තනි වාක්‍යයකින් ලිවීම, සපය ඇති දක්ත අනුව ප්‍රස්ථාර වැඩ සකස් කිරීම සහ සරල ව්‍යාකරණ හා එකා පිළිබඳ දැනුම පරික්ෂා කෙරෙන විෂයානුබද්ධ ප්‍රශ්නවලින්ද කාර්යාලයක ලියවිලි සම්බන්ධයෙන් ත්‍රියාකරන ආකාරය ආදි කළමනාකරණ සහකාර නිලධාරකුගේ රාජකාරී පිළිබඳව අඟේක්ශක/අඟේක්ශිකාවන් සහ දැනුම පරික්ෂා කරන ප්‍රශ්න වලින්ද කාර්යාලයක ප්‍රයෝගනයට ගනු ලබන ඇමනුම දින පොක, වුවුවර, වලන පත්‍රිකා, පැමිණීමේ ලේඛනය, දින මූදාව, මූදාව හා නාම මූදාව, කැපැල් මේල ආදි උපකරණ ගැනත් ඒවායින් ඇති ප්‍රයෝගන ගැනත් පරික්ශක/අඟේක්ශිකාවන්ගේ දැනුම පරික්ෂා කෙරෙන ප්‍රශ්න වලින්ද මෙම ප්‍රශ්න පත්‍රය සමන්විත වේ.
(2) අඩියෝගාත්‍යකාවය	මෙම ප්‍රශ්න පත්‍රය අඟේක්ශක / අඟේක්ශිකාවන්ගේ සංඛ්‍යාතමය හැකියාවන්, තර්කන ශක්තිය, සාමාන්‍ය මුද්‍යාධිය ආදිය මැනෙන අපුරීන් සැකසෙන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විත වේ.

(අඟේක්ශකයාගේ රාජකාරී කටයුතු සඳහා ප්‍රශ්නය හැකියාව පරික්ෂා කිරීම පිණිස මෙම ප්‍රශ්න පත්‍ර සකස් කෙරේ.)

ආම්පුම 04


01. විභාගයේ නම : මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ ||| වන ගෞනීයේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කඩුම විභාගය

02. විභාගය පිළිබඳ විස්තරය (පත් විමේ දින සිට වසර කුනක් ඇතුළත සමන් විය යුතුය)

ප්‍රශ්න පත්‍රය	කාලය	මූල ලකුණු	සමන් ලකුණු
(1) කාර්යාල තුම	පැය 2	100	40
(2) ගිණුම තුම	පැය 2	100	40
(3) පරිගණක පරික්ශණය	පැය 1	100	40

අදාළ සේවයට ඇතුළත් විම සඳහා ඩ්‍රි විභාගයට පෙනී සිටි හාභා මාධ්‍යයන් හෝ රාජ්‍ය හාභාවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍රවලට පිළිබඳ සැපයීය යුතුවේ.

තමන් කුමති වන්නේ නම එක් එක් විෂය සඳහා වෙන් වෙන් වගයෙන් එකිනෙකට වෙනස් ඩ්‍රි වාර වලදී පෙනී සිටිමට නිලධාරීන්ට හැකි වේ. එකෙකුද වූවන් සාමාර්ථයක් සඳහා එක් එක් විෂය සඳහා ඩ්‍රි මූල්‍ය ලකුණු වලින් අවම වගයෙන් සියයට නත්තුවක් (40% ක්) නිලධාරීන් විසින් ලබාගත යුතුවේ.



සටහන : ජාතික ආයුතිකත්ව හා කාර්යාල ප්‍රභූතු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන පරිගණක මෙහෙයුම් ප්‍රායෝගික බලපත්‍රය ලබා ඇති නිළධිරයෝදු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන පරිගණක උපාධිය ලබා ඇති නිළධිරයෝදු, කෘෂිය අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද NVQ 4 මට්ටම හෝ ඉන් ඉහළ මට්ටමක ප්‍රවීණතාවය ලද නිළධිරයෝදු ඉහත පරිගණක පරික්ෂණයන් නිදහස් කරනු ලබනි

03. පවත්වන බලධාරය : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉල්ලීම මත විභාග කොමිෂන් ජනරාල්

04. විභාගය පවත්වනු ලබන කාලයීමාව : සැම වර්ෂයකම දෙවරක් පවත්වනු ලැබේ.

05. විභාගය සඳහා වන විෂය නිරද්‍යාය :

ප්‍රයෝග පත්‍රයේ නම	විෂය නිරද්‍යාය
(1) කාර්යාල තුම	රජයේ කාර්යාල වල හාවිතා වන කාර්යාල තුම පිළිබඳව මූලික දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව හාවිතා කිරීමේ හැකියාව පරික්ෂා කිරීම හා රාජකාරී ලිපි ලේඛන මැනවින් අවබෝධ කොට ගෙන පැහැදිලි හා සංක්ෂීපත සටහන් මගින් කම අදහස් / නිරික්ෂණ නිශ්චිත අන්දමින් ඉදිරිපත් කිරීමේ හැකියාව සහ නියෝගය අනුව ලිපියක් කෙටුම්පන් කිරීමේ හැකියාවද පරික්ෂා කෙරේ.
(2) ගිණුම තුම	රජයේ කාර්යාල වල හාවිතා වන මූලික ගිණුම හා ගිණුම තුමද මූලික පාලන පොක් වල කාර්යයන් පිළිබඳවද අවබෝධය හා දැනුම මැනවිම අපේක්ෂා කෙරේ
(3) පරිගණක පරික්ෂණය	<ul style="list-style-type: none"> i. තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික සංකල්පය වින්ධියේ මෙහෙයුම් පද්ධතිය ii. ගොනු කළමනාකරණය iii. වදන් සැකසුම iv. මූලික කුසලතා, කිරයට පුරු විම, පාය සංස්කරණය පාය එකේලි කිරීම, අකුරු වර්ග හා උප ලක්ෂණ, අනුවිශේදු, තේඛ පේෂී අතර පරාතරය වෙනස් කිරීම පිමි අනුයෝගය(Tab Setting) පායක් සෙවීම හා ප්‍රතිශ්‍යාපනය අක්ෂර හා ව්‍යාකරණ දේශ, සමානාර්ථ පද නීරු යෙදීම, පිටුව සැකසීම ලේඛන මූද්‍යය, වග නිර්මාණය, අනුපිළිවෙළට සැකසීම ගොනු කළමනාකරණය ලේඛනයක් ලිපිනා කිපයකට යැවීමට සැකසීම මැනෙක් හාවිතය v. පැනුරුම් පන් මූලික කුසලතා ආකෘතිකරණය (Formatting) සංස්කරණය නීරු හා පරාය, නව ඇතුළත් කිරීම හා ඉවත් කිරීම දත්ත අනුපිළිවෙළට සැකසීම ප්‍රස්‍රාර සැකසීම මුද්‍රණය @ ලිකය (@ Function) මැනෙක් හාවිතය ගොනු කළමනාකරණය vi. අත්තරජාලය හා විද්‍යුත් තැපෑල අත්තරජාලය හැඳින්වීම, මූලික කුසලතා, විද්‍යුත් තැපෑල ලබා ගැනීම විද්‍යුත් තැපෑල යැවීම, තේ ප්‍රතිචාර දැක්වීම ඇමුණුම හාවිතය, ලිපිනා හැඳුනාගැනීමට කෙටි නාම හාවිතය ප්‍රතිචාර සම්පාදනය

ගරු ආච්‍යුතිකාරතුමා විසින්

2014-04-07 දින

ඇංග්‍රීසි තුම ලිඛිත

ආච්‍යුතිකාරතුමා ප්‍රතිචාර

විෂය නිරද්‍යාය හා ඉල්ලුම කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර සඳහා වරින් වර ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රසිද්ධ කරනු ලබන ගැසට් නිවේදන කෙරෙහි විභාග අපේක්ෂකයන්ගේ යැලකිල්ල ගොමු කළ යුතුවේ.

ඇමුණුම 05

01. විභාගයේ නම : මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය II වන ග්‍රේනියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කැඩුම විභාගය

02. විභාගය පිළිබඳ විස්තරය (II වන ග්‍රේනියට උසස් වි වසර තුනක් ඇතුළත සමත් විය යුතුය)

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
(1) කාර්යාල තුම හා කාර්ය පටිපාටිය	පැය 2	100	40
(2) රජයේ කාර්යාල වල හාවිතා වන ගිණුම තුම	පැය 2	100	40

අදාළ සේවයට ඇතුළත් විම සඳහා වූ විභාගයට පෙනී සිටි හාභා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාභාවකින් නිලධාරීන් විසින් ප්‍රශ්න පත්‍ර විලට පිළිනුරු සැපයීය යුතුවේ. කරහ විභාගයක් නොමැතිව සේවයට බැඳුණු අය සම්බන්ධයෙන් වූ විට නිලධාරීන් තමන් අධ්‍යාපනය ලැබූ හාභා මාධ්‍යයෙන් හෝ රාජ්‍ය හාභාවකින් හෝ ප්‍රශ්න පත්‍ර දෙකකට පිළිනුරු සැපයීය යුතුවේ.

තමන් කැමති වන්නේ නම් එක් එක් විශය සඳහා වෙන් වෙන් වශයෙන් හා එකිනෙකට වෙනස් වූ වාරවලදී පෙනී සිටිමට නිලධාරීන්ට හැකිවේ. එකකුද වූවන් සාමාර්ථයක් සඳහා එක් එක් විශය සඳහා වූ මුළු ලකුණුවලින් අවම වශයෙන් සියයට හතුලතක් (40% ක්) නිලධාරීන් විසින් ලබාගත යුතුවේ.

03. පවත්වන බලධාරය : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා ගොම්පන් යහාවේ ඉල්ලීම මත විභාග කොම්සාරිස් ජනරාල්

04. විභාගය පවත්වනු ලබන කාලයීමාව : සැම වර්ෂයකම දෙවරක් පවත්වනු ලැබේ.

05. විභාගය සඳහා වන විශය නිර්මේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විශය නිර්මේශය
(1) කාර්යාල තුම හා කාර්ය පටිපාටිය	රජයේ කාර්යාල වල හාවිතා වන කාර්යාල තුම පිළිබඳව දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව යොදාගැනීමේ හැකියාව මැතිම අපේක්ෂා කෙරේ.
(2) රජයේ කාර්යාල වල හාවිතා වන ගිණුම තුම	රජයේ කාර්යාල වල හාවිතා වන ගිණුම තුම, ගිණුම පාලන පොත්පත් හා ඒ සම්බන්ධව නිකුත් කර ඇති භාණ්ඩාර මූල්‍ය උපදෙස් හා නියෝග පිළිබඳ දැනුම හා එම දැනුම ප්‍රායෝගිකව හාවිතා කිරීමේ හැකියාව මැතිම අපේක්ෂා කෙරේ.

විශය නිර්මේශය හා ඉල්පුම් කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තර දැන ගැනීම සඳහා වරින් වර ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රසිද්ධ කරන ගැසට් නිවේදන අනුව මධ්‍යම පළාත් රාජ්‍ය සේවය තුළ නිකුත් කෙරෙන අභ්‍යන්තර නිවේදන කෙරෙනි විභාග අපේක්ෂකයින්ගේ යැල්කිල්ල යොමු විය යුතුය

ඇමුණුම 06

01. විභාගයේ නම : මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය I වන ග්‍රේනියේ නිලධාරීන් සඳහා කාර්යක්ෂමතා කැඩුම විභාගය

02. විභාගය පිළිබඳ විස්තරය (I වන ග්‍රේනියට උසස් වි වසර පහක් ඇතුළත සමත් විය යුතුය)

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
(1) ආයතන කාර්ය හා කාර්ය පටිපාටික රීති	පැය 1 1/2	100	40
(2) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	පැය 1 1/2	100	40
(3) කාලින ප්‍රවණතා	එස් ආන්ඩ්ස්කාර්තුමා විසින් පැය 1	100	40

2014-04-07 දින
අනුමත කරන ඇද.
අභ්‍යන්තර ලේකම
අභ්‍යන්තර ලේකම

ලිවින පරික්ෂණය සිංහල, දදමළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යයන්ගේ පැවැත්වෙනු ඇත. අදාළ සේවයට ඇතුළත් විම සඳහා වූ විභාගයට පෙනී සිටි භාෂා මාධ්‍යයන් හෝ රාජ්‍ය භාෂාවකින් විසින් ප්‍රශ්න පත්‍ර තුනකට පිළිබුරු සැපයීය යුතුවේ. තරඟ විභාගයක් තොමූත්‍රිව සේවයට බැඳුණු අය සම්බන්ධයෙන් වූ විවිධ නිලධාරීන් කමන් අධ්‍යාපනය ලැබූ භාෂා මාධ්‍යයන් හෝ රාජ්‍ය භාෂාවකින් හෝ ප්‍රශ්න පත්‍ර තුනකට පිළිබුරු සැපයීය යුතුවේ.

කමන් කුමනි වන්නේ නම එක් එක් විෂය සඳහා වෙන් වෙන් විභාගයෙන් හා එකිනෙකට වෙනය් වූ වාර වලදී පෙනී සිටිමට නිලධාරීන්ට හැකිවේ. එමකුද වූවක් සාමාරථයක් සඳහා එක් එක් විෂය සඳහා වූ මූල ලක්ෂුවලින් අවම විභාගයෙන් සියයට භතලිනක් (40%) නිලධාරීන් විසින් ලබාගත යුතුවේ.

03. පවත්වන බලධාරය : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉල්ලීම මක විභාග කොමසාරිස් ජනරාල්

04. විභාගය පවත්වනු ලබන කාලයීමාව : සෑම වර්ෂයකම දෙවරක් පවත්වනු ලැබේ.

05. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
(1) ආයතන කාර්ය හා කාර්ය පටිපාටික රිකි	කාර්යාල ක්‍රම පිළිබඳ මූලධර්ම, එවායෙහි වැදගත්කම, ලිවින සන්නීවෙදනය, ලිපිගාලුකරණය හා ආකෘති සම්පාදනය යනාදී විෂය බ්‍රේෂ්ටු ආවරණය වන පරිදි රජයේ කාර්යාල වල ක්‍රියාක්ෂක වන කාර්යාල ක්‍රම පිළිබඳව දැනුම හා කාර්යාල කටයුතුවලදී ලබාගත් අත්දැකීම්වල ප්‍රවීණතාව පරික්ෂා කෙරෙන කොටසකින්ද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රිකින්හි I වන කාණ්ඩා ආයතන සංග්‍රහයේ I වන හා II වන කාණ්ඩාවල අන්තර්ගත කරුණු පිළිබඳ දැනුම පරික්ෂා කරන කොටසකින්ද මෙම ප්‍රශ්න පත්‍රය සමන්විත වේ.
(2) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	රජයේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ කාර්යාලවල හාවිතා වන මූල්‍ය පාලනය, මූල්‍ය භාරකාර්යාවය, ආදායම හා ගෙවීම්, අයවුය ඇස්කමේන්තු සහ සැපයුම් වැඩි හා සේවා යන විෂයන් (භාණ්ඩ සම්බන්ධය හා ගබඩාකරණය, මූල්‍ය රෙගුලැසි, විගණනය පිළිබඳ මූලික දැනුම, මූලික බැංකු පරිවය) පිළිබඳ දැනුම හා අවබෝධය විභාග කිරීම මෙම ප්‍රශ්න විභාගයෙන් අපේක්ෂා කෙරේ.
(3) කාලීන ප්‍රවණකා	දේශීය හා විදේශීය සිද්ධිම පිළිබඳ කාලීන දැනුම පරික්ෂා කාරන කොටසකින්, කාර්යාල කළමනාකරණය සම්බන්ධ නව ප්‍රවණකා, රාජ්‍ය සේවයේ සේවා සැපයුම් පිළිබඳ නව ප්‍රවණකා හා යහපාලනය පිළිබඳ දැනුම පරික්ෂා කෙරෙන කොටසකින්ද මෙම ප්‍රශ්න පත්‍රය සමන්විත වේ.

විෂය නිර්දේශය හා ඉල්ලුම් කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ විසිනර දැන ගැනීම සඳහා වරින් වර එකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රසිද්ධ කරන ගැසට නිවේදන අනුව මධ්‍යම පළාත් රාජ්‍ය සේවය තුළ නිකුත් කෙරෙන අභ්‍යන්තර නිවේදන කෙරෙනේ විභාග අපේක්ෂකයින්ගේ සැලකිල්ල යොමු විය යුතුය.

අදාළකුම 07

මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ප්‍රශ්නයේ නිලධාරීන් II ප්‍රශ්නයට සාම්ඛ්‍ය කාර්ය සාධිතය මක උසස් කිරීම සඳහා වූ ආදර්ශ අයදුම්පත්‍රය

1. මූලකුරු සමග නම
2. මූලකුරු වලින් තැනීම්වන නම
3. උපන් දිනය
4. ජාතික හැඳුනුම්පත් අංකය
5. සේවයට ඇතුළත් වූ දිනය

ගරු ආණ්ඩුකාරණමා විසින්
2014-01-07 දින
දැනුම් කරන දි.
16 අංශුක්‍රියා ලේකම

මයා/මිය/මෙනාවිය

6. මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ පන්වීම් ලිපියේ ආකෘති :
(වෙනත් පළාත් රාජ්‍ය සේවයක පන්වීම් ලැබූ අයෙකු නම එම පන්වීම් ලිපියේ සහතික කරන ලද ජායා පිටපතක් අමුණුන්න)
7. පන්වීම් ස්ථීර කළ දිනය :
8. කාර්යක්ෂමතා කඩුම සමත් කළ දින හා විභාග ආකෘති :
9. සේවයේ වසර දහය සම්පූර්ණ කළ දිනය :
10. දැනට සේවය කරන කාර්යාලය :
-දින සිට මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II වන ග්‍රේනියට උසස් කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

නිලධාරියාගේ අත්සන

දිනය :

මල්කම,
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
මධ්‍යම පළාත් සභාව.

.....මහතා/මහත්මිය/මෙන්ඩ් මෙම කාර්යාලයේ සේවය කරන අතර

-දිනට වසර 10 ක සත්‍ය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බවත්,
- වැටුප් වර්ධක 10 ක් උපයාගෙන තිබෙන බවත්,
- අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස් විමෝ දිනට පෙරානුව වූ වසර 10ක් තුළ සකුවුදායක මට්ටමේ හේ රේට ඉහළ කාර්ය සාධනයක් පෙන්වුම් කර තිබෙන බවත්,
- එම වසර 10 තුළ අඩ වැටුප් සහ වැටුප් රහිත තිබා තොමැනි බවත් / අඩ වැටුප් සහ වැටුප් රහිත තිබා තොමැනි බවත්,
- එම කාලය තුළ කිසිම දඩුවමකට (අවවාද කිරීමක් තැරෑ) යටත් කර තොමැනි බවත්,
- තිලධාරියාට/තිලධාරිනියට විරුද්ධව විනය කටයුතු කිසිවක් තොමැනි බවත් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගැනීමට දැනට අදහස් තොකරන බවත්,
-දින සිට පන්වීම් ස්ථීර කර ඇති බවත් සඳහන් කරමි.
- III වන ග්‍රේනියේ කාර්යක්ෂමතා කඩුම් විභාගය සමත් වී ඇති බවත් සහතික කරමි. මෙම තිලධාරියා / තිලධාරිනිය වසර 5ක සකුවුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බැවින්දින සිට සේවයේ II වන ග්‍රේනියට උසස් කිරීම නිරද්‍යා කරමි.

ආයතන ප්‍රධානීයාගේ අත්සන :

නම :

පදවී නාමය :

(තිල මුදාව තබන්න)

දිනය :

සටහන : ඉහත 1 සිට 8 දක්වා පූදුසුකම් සපුරා තොමැනි නම් ඒවා සඳහන් කර එවත්ත.

අමුණුම 08

මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II වන ග්‍රේනියේ තිලධාරින් සාමාන්‍ය කාර්ය සාධනය මත I වන
ග්‍රේනියට උසස් කිරීම සඳහා වූ ආදර්ය අයදුම් පත්‍රය

I කොටස - (තිලධාරියා විසින්ම සම්පූර්ණ කළ යුතුය)

- (අ) මූලකුරු සමග නම
(ආ) මූලකුරු වලින් තැදින්වෙන නම
(ඇ) නම වෙනස් කළේ නම මිට පෙර හාවිනා කරන ලද නම
(නම වෙනස් කර ඇත්තාම පමණි)

ගරු ආච්ජ්ඩාරුනාමා විසින්
..... 2014-04-07 දින
අනුමත කරන උදින්
අභ්‍යන්තර ලේකම්

2. උපන් දිනය :
 3. ජාතික හැඳුනුම්පන් අංකය :
 4. සේවයේ මුල් පන්වීම දිනය :
 5. මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ පන්වීම ලිපියේ අංකය :
(වෙනත් පළාත් රාජ්‍ය සේවයකින් පන්වීම ලැබූ අයකු නම පන්වීම ලිපියේ සහනික කරන ලද තායා පිටපතක් අමුණුන්න)
 6. සේවයේ || වන ග්‍රෑනීයට උසස් කරන ලද දිනය :
 7. දැනට සේවය කරන කාර්යාලය සහ එහි ලිපිනය :
 8. කාර්යක්ෂමතා ක්‍රිඩ්‍රාම්පන් පරීක්ෂණය සම්පූර්ණ කළ දිනය :

..... වන මා ටියින් ඉහත සඳහන් කර ඇති සියලුම කොරතුරු සකසා හා නිවැරදි බව මෙයින් සහතික කරමි. කවද මා ටියින් සපයා ඇති ඉහත කොරතුරු සාච්‍යා යැයි සොයා ගනු ලැබුවෙනාක් මෙම ව්‍යවස්ථාවේ I වන ග්‍රෑනීයට උසස් වීම පිළිබඳ වූ මගේ තීමිකම් තොසලකා භැරිමටද මට ටිරුද්ධිව විනයාදුකුලට කටයුතු කරනු ලැබීමටද ද භැංකි බව මම සකසා වශයෙන් දැනීමි.

නිලධාරියාගේ අත්සන

ଦୈନାଯ :

II අකාවස

අමාත්‍යාංශ උපරික්‍රම /දෙපාර්තමේන්තු ප්‍රධානීයා/ආයතන ප්‍රධානීයාගේ සහතිකය

- මහතා /මහත්මිය / මෙහෙවිය මෙම කාර්යාලයේ සේවය කර:
අනුර දිනට මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ II වන ග්‍රැනීය
වසර 10 සේවා කාලයක් සම්පූර්ණ වන බව
 - එම වසර 10 ක්ෂේල වැටුප් වර්ධන සියල්ල උපයාගෙන තිබෙන බව,
 - අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස් විම දිනට පෙරකුව වූ වසර 10ක් ක්ෂේල සම්පූර්ණයක
මටවමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්වනු මෙරු කර තිබෙන බව,
 - (i) කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සම්පූර්ණ කරන ලද දිනය :
ගිණුම් ක්‍රම කාර්යාල ක්‍රම
විභාගය පැවැත්වූ දිනය
විභාග අංකය
(ii) දදවන කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය සම්පූර්ණ කර ඇත්/නැත
අන්ත්‍රාම් එම ලිපියේ යොමු අංකය හා දිනය :
 - (i) වැටුප් රහිත නිවාඩු/අඩ වැටුප් නිවාඩු ලබාගෙන ඇත්තාම එම කාල වකවානු /දින ගණන :
(මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ II වන ග්‍රැනීයට පත් කළ/෋සස් කළ දින සිව්)
(ii) මොනයම් ආකාරයක හෝ දුටුවමකට/ දුටුවමවලට (අවවාද කිරීම හැර) ලක් කර ඇත්තාම ඒ පිළිබඳ මකට්
විස්තරයක් සඳහන් කරන්න.
(යොමු අංකයද සඳහන් කරන්න)
 - සංස්ථාවක හෝ වෙනත් ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය සඳහා නිළධාරියා /නිළධාරින්ය මූද්‍යාභාර සිටී නම්
අභාළ කාල වකවානුව පිළිබඳ විස්තර :

..... දිනට සේවයේ II වන ශේහියේ සත්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බවත්, එදිනට වසර 5ක සකුමුදායක සේවා කාලයක් සපුරා ඇති බවත්, ඉහත සඳහන් කළ සියලු කරුණු පොදුගලික ලිපිගෙයුව අනුව නිවැරදි බවත් සේවා ව්‍යවස්ථාව අනුව සේවයේ I වන ශේහියට උසස් කිරීම සඳහා නිළධාරියා/නිළධාරිනිය සියලුම සුදුසුකම් සපුරා ඇති බවත් නිර්දේශ කරමි.

గර్వ ఆణెప్రికారన్నామా, విజిన్
..... 2014-04-07 దిన
అన్నాలు కఱగా లడి.
అణెప్రికార్ 18 లుకమి

අභ්‍යන්තර ප්‍රධානියාගේ අත්සන :
නම :
පදවි නාම
(නිල මූලුව තබන්න)

මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවයේ අධි ගෝනීයට උසස් කිරීම සඳහා රෙගුලාසි හා නිර්දේශ පත්‍රිකාව සිමිත තරග විභාගය

01. විභාගය පිළිබඳ විස්තරය

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ
(1) කාර්යාල කළමනාකරණය	පැය 2	100
(2) කාර්යාල ක්‍රම	පැය 2	100
(3) ආයතන කාර්ය හා කාර්ය පටිපාටික රිති	පැය 2	100
(4) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	පැය 2	100
(5) පොදු ප්‍රශ්න පත්‍රය	පැය 1 1/2	100

02. පවත්වන බලධාරයා : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව විභාග කොමසාරිස් ජනරාල්

03. විභාගය පවත්වනු ලබන කාලයීමාව : පවතින පුරුෂ්පාත්‍ර සංඛ්‍යාව අනුව නීරණය කරනු ලැබේ.

04. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
(1) කාර්යාල කළමනාකරණය	සංවිධාන ව්‍යුහය, සංවිධාන පිළිබඳ මූලධර්මය, කාර්ය විශ්ලේෂනය හා කාර්ය ඇගුමුම්, නායකත්වය, අධික්ෂණය හා නීරණ ගැනීමේ හැකියාව, සංග්‍රහනය, මහජන සම්බන්ධිතාවය, සම්බන්ධිකරණය හා ගැටුව නීරාකරණය
(2) කාර්යාල ක්‍රම	කාර්යාල ක්‍රම පිළිබඳ මූලධර්ම, කාර්යාල පටිපාටි, ලේඛන සහ ගෞණු කිරීම, ආකෘති පත්‍ර පාලනය හා ආකෘති පත්‍ර යැලුම් කිරීම, එපි ගනුදෙනු කිරීම, කාර්යාල උපකරණ හාවිනය පිළිබඳ පාලනය, කාර්යාලයේ යැලුම් හා වට පිටාව, රැකියා විස්තරය, වැඩි අධ්‍යාපනය හා ක්‍රම අධ්‍යාපනය, වැඩි මැනීම, කාර්යාල මෙහෙයුම් අත්තාත
(3) ආයතන කාර්ය හා කාර්ය පටිපාටික රිති	රාජ්‍ය සේවයට බෙදාව ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග, රාජ්‍ය නීලධාරීන්ගේ ආයතනික කටයුතු, මැන්දිගලීක ලිපිගොඩුවක් පවත්වාගෙන යාම, රාජ්‍ය සේවකයන් පත් කිරීම, මාරු කිරීම, උසස් කිරීම හා සේවය අවසන් කිරීම යන කාර්යයන්හි බලකළ පැවරීම, සුභ සාධනය, රාජ්‍ය නීලධාරීන්ට හිමි වරුප්‍යාද, ආයතන කාර්ය පිළිබඳව රුපය විසින් මෙනෙක් නිකුත් කර ඇති රෙගුලාසි හා වනුලේඛ පිළිබඳව සාමාන්‍ය අවබෝධය පරින්ශා කෙරේ.
(4) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය	වාර්ෂික ඇස්කමෙන්තු හා ගණන් දීමේ නීලධාරීයකුගේ වගකීම, මුදල් පාලනය, මූල්‍ය වගකීම පැවරීම, මුදල් භාර ගැනීම, ගිණුම්ගත කිරීම හා ප්‍රතිග්‍රහණය කිරීම, ගෙවීම, රාජ්‍ය මුදල් භාරකාර්යාවය, අග්‍රීම හා බැංකු ගිණුම්, යැපයුම් හා සේවාවන්, ප්‍රසාද්‍යාන කටයුතු, භාෂ්ච සමික්ෂණ, විගණන විමසුම්, රුපය කාර්යාල වල භාවිත වන ලෙපර, ආදායම හා යියදුම් සාරාංශ, බැංකු යැසයුම් හා මූල්‍ය පාලන පොත්පත්, රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෙනෙක් නිකුත් කර ඇති වනුලේඛ හා රෙගුලාසි පිළිබඳ සාමාන්‍ය අවබෝධය පරින්ශා කෙරේ.
(5) පොදු ප්‍රශ්න පත්‍රය	රාජ්‍ය පරිපාලනයේ සේවනය, රාජ්‍ය පරිපාලන ව්‍යුහය, රාජ්‍ය ප්‍රතිපත්ති හා නව රාජ්‍ය ප්‍රතිසංස්කරණ, මූලික අධික්වාසිකම්, මානව හිමිකම්, මානව හිමිකම් කොමිෂන් සභාව, ඔම්බුධිස්මන්වරයා, පාර්ලිමේන්තු මහජන පෙන්සම කාරක සභාව, කාර්යාල සංස්කෘතිය, ආවාර ධර්ම හා සාරධිරාම, මැනවින් කාර්යාල සොකික පරිසර නීරාමාණය කිරීම සහ කාර්ය මණ්ඩලයේ සුහාදාන කටයුතු, නීල කන්ක්වය හා සිවිල් කන්ක්වය පිළිබඳ සමාජ විද්‍යාත්මක පිළිගැනීම, සේවාලාභීන්ට රාජ්‍ය නීලධාරීන්ගේ ඉවුවිය යුතු යුතු කළම්.

එමුණුම 09 විසින්

2018-04-07 දින

අනුමත සභාව

අනුමත සභාව

අනුමත සභාව

කුසලතා මත කළමනාකරණ සහකාර සේවයේ අධි ග්‍රෑනීයට උසස් කිරීම සඳහා වූ කරග විභාගය

01. විභාගය පිළිබඳ විස්තරය

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලක්ෂණ
(1) අඩියෝග්‍යකාව සහ සිද්ධි අධ්‍යයනය	පැය 1 1/2	100
(2) ජේජ්‍යේන්ටය	-	60
(3) පලපුරුද්ද	-	40

02. පවත්වන බලධාරයා : මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සඟාලට ඉල්ලීම අනුව විභාග කොමිෂන් ජනරාල්

03. විභාගය පවත්වනු ලබන කාලයීමාව : පවතින පුරුෂපාඩු සංඛ්‍යාව අනුව තීරණය කරනු ලැබේ.

04. විභාගය සඳහා වන විෂය නිර්දේශය :

ප්‍රශ්න පත්‍රයේ නම	විෂය නිර්දේශය
(1) අඩියෝග්‍යකාව සහ සිද්ධි අධ්‍යයනය	<p>අඩියෝග්‍යකාව සහ සිද්ධි අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුතුවකි.</p> <p>I කොටස</p> <p>සියලුම ප්‍රශ්න කාර්යාල පරිපාලනයට සම්බන්ධ වන අතර එහිදී සාමාන්‍ය දැනීම්, තීරණ ගැනීමේ හැකියාව, කාරකික විසඳීම හා කාර්යාල පරිපාලනයට සම්බන්ධ ගැටළු ඉදිරිපත් වනු ඇත.</p>
(2) ජේජ්‍යේන්ටය	<p>II කොටස</p> <p>අජේක්ෂණයන්ට කාර්යාල පරිපාලනයට සම්බන්ධ සිද්ධි අධ්‍යයනය ගැටළුවකට පිළිතුරු සැපයීමට සිදුවේ. මෙහිදී ජේජ්‍යේන්ටය හෝ ජේජ්‍යේන්ටයින් යුතුවකි වන පරිදි ප්‍රශ්න පත්‍රය සකස් කරනු ඇත.</p>
(3) පලපුරුද්ද	<p>ප්‍රශ්න පත්‍රයේ සඳහා ලක්ෂණ දෙනු ලබන්නේ සේවයේ I යෙකිනේ වසර 05 ක සත්‍ය හා සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසුව එළඹින සත්‍ය හා සතුවූදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති එක් වසරක් සඳහා ලක්ෂණ 06 බැඳීන් ලක්ෂණ 60 ක උපරිමයක් දක්වා පමණි. මෙහිදී මාස 06 කට වැඩි වර්ෂයකට අඩු සේවා කාලයක් සඳහා ලක්ෂණ 03ක් ලැබෙන අතර, හය මාසයකට අඩු කාලයක් සඳහා ලක්ෂණ දෙනු ලැබේ.</p> <p>ප්‍රශ්න පත්‍රයේ අධික්ෂණ නිළධාරියෙකු ලෙස සතුවූදායක එක් වසරක් සඳහා ලක්ෂණ 02 බැඳීන් ලක්ෂණ 40 ක උපරිමයක් දක්වා පමණි.</p>

2014-04-07 දින
අනුමත කරන ලද
ආණ්ඩුකාර ලේකම





සේවයේ යෙදී සිටින්නනා අන්තරුග්‍රහණය කිරීම (නිස්මින දිනට සේවයේ යෙදී සිටින්නන්ට පමණක් අදාළ වේ.) නියමිත දිනට මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III, II, I සහ අධිපතීන්ට වලට අයක් කනෑරුවල සේවය කරන නිළධාරීන් සියලුම දෙනා පහත සඳහන් පරිදි නව ව්‍යවස්ථාව යටතේ අන්තරුග්‍රහණය කරනු ලැබේ.

(අ) නියමිත දිනට මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III පත්‍රිකාව සිටින නිළධාරීන් නව සේවා ව්‍යවස්ථාව යටතේ III ග්‍රෑනීයට

- (ආ) නියමිත දිනට මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ II පන්තියේ සිටින නිලධාරීන් භාව සේවා ව්‍යවස්ථාව යටතේ II ගෞරුණයට
- (ඇ) නියමිත දිනට මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ I පන්තියේ සිටින නිලධාරීන් භාව සේවා ව්‍යවස්ථාව යටතේ I ගෞරුණයට
- (ඈ) නියමිත දිනට මධ්‍යම පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ සිටින නිලධාරීන් භාව සේවා ව්‍යවස්ථාව යටතේ අධිගෞරුණයට
- (ඉ) මෙම අන්තර්ග්‍රහණය සේතුවෙන් නිලධාරීන් දිනට ලබන වැටුපෙහි හෝ වැටුප් වර්ධක දිනයේ තෙනසක් සිදු නොවේ.

ගරු ආච්ච්‍යකාරතුමා විසින්
..... 2014-04-07
අනුමත කරන ලදී
.....
අච්ච්‍යකාර මූල්‍ය

මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරද්‍යෝග -: නිරද්‍යෝග කරමු.

- | | | |
|--|-----------|--|
| 01. එස්.චී.ඩැද්දෙවල මහතා | (සභාපති) |  |
| 02. ඩු.ඒ.බේගහපිටිය මහතා | (සාමාජික) |  |
| 03. ඩී.ඩී.එස්.ඒ.දියානායක මිය | (සාමාජික) |  |
| 04. ඩී.නන්දක්මාර මහතා | (සාමාජික) |  |
| 05. ඩී.ඒ.එම්.මොහින් නිස්තාර මහතා (සාමාජික) | |  |

දිනය 2014-03-20

ආණ්ඩුකාර ලේකම්,

2014-03-20දිනැති කොමිෂන් සභා වාර්තාවේ අංක 14/1362..... යටතේ කොමිෂන් සභාව විසින් නිරද්‍යෝග කරන ලද මධ්‍යම පලාත් රාජ්‍ය කළමනාකරණ සභකාර සේවා ව්‍යවස්ථා සංග්‍රහය ගරු ආණ්ඩුකාරකුමාගේ අනුමැතිය සඳහා කාරුණිකව ඉදිරිපත් කරමි.

දිනය 2014-04-03



ලේකම්

මධ්‍යම පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව

නිල මූදාව

අනුමත කරමි/නොකරමි

.....
මධ්‍යම පලාත් ගරු ආණ්ඩුකාරවර

.....
අමත කරමි / නොකරමි

.....
අතර කොමිෂන් සභාව
මධ්‍යම පලාත් ආණ්ඩුකාරවර
2014-04-03

දිනය